

1.1. අභිතකර මතය

ලංකා පිහන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලයේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මාගේ වාර්තාවේ අභිතකර මතය සඳහා පදනම කොටසේ සාකච්ඡා කර ඇති කරුණුවල වැදගත් බව හේතුවෙන් මණ්ඩලයේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

කරුණු අවධාරණය කිරීම

මගේ මතයට අමතරව, මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අඛණ්ඩ පැවැත්ම පිළිබඳ උපකල්පනය යොදා ගැනීම හා සම්බන්ධව මූල්‍ය ප්‍රකාශනයේ සටහන් අංක 22 වෙත අවධානය යොමු කරමි. එම සටහන අනුව 2020 ජනවාරි මාසයේ සිට මණ්ඩලයේ මනා ක්‍රියාකාරිත්වය සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ එක් නියෝජිතයෙකු බැගින් ඇතුළත්ව සහාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන ලදී. නිරන්තරයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වූ අතර, මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය ඉතා සම්පව නිරීක්ෂණය කරන ලදී. විකුණුම් කටයුතු වැඩි දියුණු කිරීම, වලනය නොවන නිෂ්පාදන තොගය අඩු වීම සහ මුදල් තත්ත්වය වර්ධනය වී ඇත. මෙම වසර තුළ අම්පාර කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව සියයට 50 කින් වර්ධනය කරන ලද අතර, ශ්‍රී ලංකා ප්‍රමිති තත්ත්ව සහතිකය ලබා ගැනීම සඳහා අම්පාර කර්මාන්ත ශාලාවේ සෙවිළි උළු නියැදි දැනටමත් කාර්මික තාක්ෂණ ආයතනය වෙත ඉදිරිපත් කර ඇත.

එසේම, වසර දෙකහමාරකට වැඩි කාලයක් වසා දමා තිබූ මහියංගනය කර්මාන්ත ශාලාව 2020 ජූලි මාසයේ දී නැවත මෙහෙයුම් ආරම්භ කරන ලද අතර, අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. මැටි බඳුන් සහ සිංහල උළු වැනි නව නිෂ්පාදන 2020 නොවැම්බර් මාසයේ සිට මහියංගනය කර්මාන්ත ශාලාවට එක් කරනු ඇත. මණ්ඩලයේ මුදල් උපයෝගී කරගනිමින් ඔඩ්දුසුඩාන් කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම හා ක්‍රියාත්මක කිරීමට අංක 20/0989/224/002-1 සහ 2020 ජූලි 09 දින දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් අනුමත කරන ලදී. ඔඩ්දුසුඩාන් කර්මාන්ත ශාලාවේ අළුත්වැඩියා හා ප්‍රතිසංස්කරණ කටයුතු වලින් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් අවසන් කර ඇති අතර, 2020 නොවැම්බර් මස අවසන් වන විට නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිතය. එබැවින් පූර්වෝක්ෂණය කළ හැකි අනාගතයේදී මණ්ඩලය ඇවර කිරීමට මණ්ඩලය විසින් තීරණය කර නොමැත. එබැවින් මූල්‍ය ප්‍රකාශන අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම මත සකස් කර ඇත.

1.2 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත් බව හේතුවෙන් සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ අභිතකර මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, මණ්ඩලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය මණ්ඩලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

මණ්ඩලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, මණ්ඩලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4. විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන

බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මහභූරීම හෝ අභ්‍යන්තර පාලනයන් මහභූරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.

- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස මණ්ඩලයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය ඇගයීමට ලක්කල අතර ඒ සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ මණ්ඩලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, මණ්ඩලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරිබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරි බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.5.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

| අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|------------------------------|--|
| (අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 07 හි 20 (බී) වගන්තිය ප්‍රකාරව සමාලෝචිත වර්ෂය තුළ කළ වෙන් කිරීම් මෙහෙයුම් කටයුතු වලින් වූ මුදල් ප්‍රවාහයට ගැලපිය යුතු වුවත්, සමාලෝචිත වර්ෂයේදී ප්‍රසාද දීමනා සහ විගණන ගාස්තු සඳහා සිදු කළ එකතුව රු.1,898,473 ක වෙන් කිරීම් මුදල් ප්‍රවාහයට ගැලපීම් කර නොතිබුණි. | විගණන නිරීක්ෂණය පිළිගනිමි. | ප්‍රමිතයට අනුකූලව මුදල් ප්‍රවාහ ප්‍රකාශ සකස් කළ යුතුය. |
| (ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 07 හි 16 (බී) වගන්තිය ප්‍රකාරව මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ආයෝජන කටයුතු වලින් වූ මුදල් ප්‍රවාහය වෙනම පෙන්විය යුතු වුවත්, මණ්ඩලයේ දේපළ විකිණීම මඟින් ලැබූ රු.2,476,000 ක් මෙහෙයුම් කටයුතු වලින් වූ මුදල් ප්‍රවාහය තුළ සටහන් කර තිබුණි. සමාලෝචිත වර්ෂය තුළ සිදු කළ එකතුව රු.2,500,000 ක ආයෝජන, ආයෝජන කටයුතු වලින් වූ මුදල් ප්‍රවාහයක් ලෙස සටහන් කර නොතිබුණි. | විගණන නිරීක්ෂණය පිළිගනිමි. | ප්‍රමිතයට අනුකූලව මුදල් ප්‍රවාහ ප්‍රකාශ සකස් කළ යුතුය. |
| (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 ප්‍රමිතයේ 79 (බී) වගන්තිය ප්‍රකාරව, මණ්ඩලය වර්තමානයේදීද භාවිතා කරන සම්පූර්ණයෙන්ම ක්ෂය කර ඇති එකතු වටිනාකම රු.19,801,521 ක් වූ වත්කම් සම්බන්ධව හෙළිදරව් කළ යුතු තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි. | ඉදිරියේදී නිවැරදි කරමි. | ප්‍රමිතය ප්‍රකාරව කටයුතු කළ යුතුය. |
| (ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 01 හි 104 වගන්තිය සහ ප්‍රමිත අංක 19 හි 25 වන වගන්තිය ප්‍රකාරව සේවක ප්‍රතිලාභ වියදම් සම්බන්ධයෙන් | ලබන වසරේ සිට ඉදිරිපත් කරමි. | ප්‍රමිතය ප්‍රකාරව කටයුතු කළ යුතුය. |

තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතු වුවත්, 2019 දෙසැම්බර් 31 දිනට එකතුව රු.4,261,383 ක සේවක ප්‍රතිලාභ සම්බන්ධයෙන් වූ තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

- | | | |
|--|--------------------------------|---|
| <p>(ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 02 ප්‍රමිතයේ 36 (සී) සහ (ඩී) වගන්ති ප්‍රකාරව, එකතුව රු.389,871 ක් වූ තොග ගැළපීම් පිළිබඳව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.</p> | <p>ඉදිරියේදී නිවැරදි කරමි.</p> | <p>ප්‍රමිතය ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p> |
|--|--------------------------------|---|

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|-----------------------------------|--|
| <p>(අ) මණ්ඩලයට අයත් බංගදෙණිය ඉඩම සහ වෑ උඩ කර්මාන්තශාලාවට අයත් ඉඩම්, ගොඩනැගිලි සහ යන්ත්‍ර සූත්‍ර වල එකතු වටිනාකම රු.2,895,948 ක් ලෙස සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල සටහන් කර තිබුණි. සමාලෝචිත වර්ෂය වන විට මෙම ගොඩනැගිලි සහ යන්ත්‍ර සූත්‍ර සම්පූර්ණයෙන්ම ක්ෂය කර අවසන් වී තිබුණි. 2019 ජූලි 25 දින තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු වාර්තාව අනුව එකතුව රු.173,882,500 කට මෙම දේපළ තක්සේරු කර තිබූ නමුත්, එම තක්සේරු වටිනාකම 2019 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කිරීමට කටයුතු නොකිරීම නිසා ජංගම නොවන වත්කම් සහ ප්‍රත්‍යාගණන සංචිතය මූල්‍ය ප්‍රකාශනවල අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.</p> | <p>ඉදිරියේදී නිවැරදි කරමි.</p> | <p>තක්සේරු කළ ස්ථාවර වත්කම් මූල්‍ය ප්‍රකාශන වල ගිණුම්ගත කිරීමට ක්‍රියා කළ යුතුය.</p> |
| <p>(ආ) සමාලෝචිත වර්ෂයේ යටියන සහ එරගම කම්හල් වල එකතුව රු.1,798,550 ක් වූ නිෂ්පාදන වියදම් මූල්‍ය ප්‍රකාශනවල ආයතන හා පරිපාලන වියදම් ලෙස සටහන් කිරීම නිසා 2019 දෙසැම්බර් 31 දිනට මණ්ඩලයේ දල ලාභය රු.1,798,550 ක් වැඩියෙන් සටහන් කර තිබුණි.</p> | <p>විගණන නිරීක්ෂණය පිළිගනිමි.</p> | <p>මූල්‍ය ප්‍රකාශනවල වියදම් වර්ගීකරණය නිවැරදිව සටහන් කළ යුතුය.</p> |
| <p>(ඇ) 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී උපචිත වියදම් යටතේ එරගම කම්හල සඳහා රු.61,505 ක අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂයක් සටහන් කර තිබුණි. එරගම කම්හලේ භෞතික සමීක්ෂණ මණ්ඩල</p> | <p>විගණන නිරීක්ෂණය පිළිගනිමි.</p> | <p>තොග සමීක්ෂණ වාර්තාව අනුව තොග ගිණුම් නිවැරදි කිරීමට ක්‍රියා කළ යුතුය.</p> |

වාර්තා අනුව රු.1,305,335 ක් වූ දර තොගය, දර තොග ගිණුම සමඟ තුලනය කිරීම සඳහා රු.61,505 ක් දර තොග ගිණුම හර කර, අවිනිශ්චිත ගිණුම බැර කර තිබූ අතර, මෙම ලෙජර් ගිණුම් නිවැරදි කිරීමකින් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර තිබුණි.

- | | | |
|--|-----------------------------------|---|
| <p>(ඇ) සමාලෝචිත වර්ෂයේ වාහන කුලී සඳහා ගෙවන ලද රු.150,000 ක වෙක්පතක් අවලංගු කිරීමේදී එම අවලංගු කිරීම වාහන අළුත්වැඩියා හා නඩත්තු ගිණුමේ සටහන් කිරීම නිසා එම ගිණුම් වටිනාකම රු.150,000 කින් අඩුවෙන්ද, වාහන කුලී ගිණුම් වටිනාකම රු.150,000 කින් වැඩියෙන්ද ගිණුම්ගත කර තිබුණි. වර්ෂය තුළ වාහන කුලී ලෙස ගෙවන ලද රු.150,000 ක් ගොඩනැගිලි රක්ෂණ ගිණුමේ සටහන් කිරීම නිසා, ගොඩනැගිලි රක්ෂණ ගිණුමේ ශේෂය රු.150,000 ක් වැඩියෙන්ද වාහන කුලී ගිණුම් වටිනාකම රු.150,000 ක් අඩුවෙන්ද ගිණුම්ගත කර තිබුණි.</p> | <p>විගණන නිරීක්ෂණය පිළිගනිමි.</p> | <p>ගෙවීමට අදාළ වියදම් ගිණුම්ගත කිරීමේදී නිරවද්‍ය ගිණුමේ ගිණුම්ගත කළ යුතුය.</p> |
| <p>(ඉ) සමාලෝචිත වර්ෂයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීමේදී අත්තිකාරම් තැන්පතු සහ පෙර ගෙවුම් ගිණුම්වල සිදු වූ එකතුව රු.987,315 ක මුදල් ගලා ඒමක්, මුදල් ගලා යාමක් ලෙස සටහන් කර තිබුණි. වර්ෂය තුළ උපවිත වියදම් ගිණුම්වල සිදු වූ එකතුව රු.548,317 ක මුදල් ගලා යාමක් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මුදල් ගලා ඒමක් ලෙස සටහන් කර තිබුණි.</p> | <p>විගණන නිරීක්ෂණය පිළිගනිමි.</p> | <p>මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීමේදී ප්‍රමිතය අනුව නිවැරදි මුදල් ප්‍රවාහයන් හඳුනාගෙන ප්‍රමිතය අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කළ යුතුය.</p> |
| <p>(ඊ) මුදල් ප්‍රවාහ ප්‍රකාශයට කාරක ප්‍රාග්ධන වෙනස් වීම ගැලපීම් කිරීමේදී වෙළඳ හා වෙනත් ලැබිය යුතු ගිණුම් වල සමාලෝචිත වර්ෂයේ අඩුවීම රු.45,250 ක් අඩුවෙන් ගැලපීම් කර තිබුණි. තවද, වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු ගිණුම්වල සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.422,296 ක වැඩිවීමක් පැවතියද එම වටිනාකම අඩුවීමක් ලෙස සටහන් කර තිබුණි.</p> | <p>විගණන නිරීක්ෂණය පිළිගනිමි.</p> | <p>මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීමේදී ප්‍රමිතය අනුව නිවැරදි මුදල් ප්‍රවාහයන් හඳුනාගෙන ජර්මිතය අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කළ යුතුය.</p> |
| <p>(උ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 01 ප්‍රකාරව පූර්ව වර්ෂ ගැලපීම් හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශයේ රඳවාගත් ඉපයීම් ගිණුමේ ආරම්භක ශේෂයට ගැලපිය යුතු වුවත්, එකතුව රු.532,970 ක් පූර්ව වර්ෂ විගණන ගාස්තු ප්‍රතිපාදන සමාලෝචිත වර්ෂයේ ලාභයෙන් කපා හැර තිබීම නිසා සමාලෝචිත වර්ෂයේ ලාභය අඩුවෙන්ද රඳවාගත් ඉපයුම් ගිණුමේ</p> | <p>පිළිතුරු ලබාදී නැත.</p> | <p>ප්‍රමිතය ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p> |

ආරම්භක ශේෂය වැඩියෙන්ද ගිණුම්ගත කර තිබුණි.

- (ඌ) 2004 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලයට අදාළව ජාතික විගණන කාර්යාලයට ගෙවිය යුතු විගණන ගාස්තු එකතු වටිනාකම රු.3,415,526 ක් විය. නමුත්, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ගෙවිය යුතු විගණන ගාස්තු සඳහා කළ ප්‍රතිපාදන එකතුව රු.2,497,766 වීම නිසා, එකතුව රු.917,760 ක් අඩුවෙන් විගණන ගාස්තු සඳහා වෙන් කිරීම් කර තිබුණි.
- (එ) 2018 වර්ෂයේ විකුණුම් මිලට ගණනය කර ගිණුම්ගත කළ තොග වටිනාකම නිවැරදි කිරීම සඳහා එම තොගය වටිනාකම පිරිවැයට ගණනය කිරීමේදී හඳුනාගත් රු.43,061 ක තොග වෙනස පෙර වර්ෂයේ රඳවාගත් ලාභයට ගැළපීම් කළ යුතු වුවත්, එම වටිනාකම සමාලෝචිත වර්ෂයේදී නිෂ්පාදන පිරිවැය ලෙස ගිණුම්ගත කර තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ ලාභය රු.43,061 කින් අඩුවෙන්ද, රඳවාගත් ඉපයුම් ගිණුමේ ආරම්භක ශේෂය වැඩියෙන්ද සටහන් කර තිබුණි.
- (ඒ) සමාලෝචිත වර්ෂයේදී ඇලයාපත්තුව, වැළඬ, බංගදෙණිය සහ ඔඩ්ඩුසුඩාන් කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු කිසිවක් සිදු නොකරන ලදී. නමුත්, සමාලෝචිත වර්ෂය තුළ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය විසින් එම කම්හල් වෙනුවෙන් දරන ලද එකතුව රු.1,631,075 ක නිෂ්පාදන නොවන පරිපාලන වියදම් එම කම්හල්වල දල ලාභය ගණනය කිරීමේදී විකුණුම් බඩුවල පිරිවැය ලෙස අඩුකර තිබුණි. ඒ අනුව 2019 දෙසැම්බර් 31 දිනට විකුණුම් බඩුවල පිරිවැය වැඩියෙන්ද, ආයතන හා පරිපාලන වියදම් අඩුවෙන්ද මූල්‍ය ප්‍රකාශනවල සටහන් කර තිබුණි.
- (ඔ) 2020 වර්ෂයේ පළමු කාර්තුව තුළ ගෙවන ලද 2019 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු වියදම් එකතුව රු.540,760 ක් මූල්‍ය ප්‍රකාශනවල ගෙවිය යුතු වියදම් ලෙස ගිණුම්ගත කර නොතිබුණි. 2019 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු සේවක භාරකාර අරමුදල් රු.15,792 ක් වැඩියෙන් ගිණුම්ගත කර, මූල්‍ය ප්‍රකාශනවල සටහන් කර තිබුණි.

2020 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සැකසීමේදී නිවැරදි කරමි. පිළිතුර අනුව ක්‍රියා කළ යුතුය.

විගණන නිරීක්ෂණය පිළිගනිමි. මෙම වටිනාකම පෙර වර්ෂයේ රඳවාගත් ලාභයට ගැළපීම් කර සමාලෝචිත වර්ෂයේ නිෂ්පාදන පිරිවැය නිවැරදි කළ යුතුය.

විගණන නිරීක්ෂණය පිළිගනිමි. කම්හල් වල නිෂ්පාදන නොවන පරිපාලන වියදම් ආදායම් ප්‍රකාශයේ ආයතන හා පරිපාලන වියදම් ලෙස සටහන් කර යුතුව තිබුණි.

විගණන නිරීක්ෂණය පිළිගනිමි. වර්ෂයේ ගෙවිය යුතු වියදම් නිවැරදිව හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශනවල සටහන් කළ යුතුය.

1.5.4 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

| විෂයය | මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම | අනුරූපී වාර්තා අනුව වටිනාකම | වෙනස | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|-----------------|------------------------------|-----------------------------|-------------|---|-----------------------------------|
| වෙළඳ භාණ්ඩ තොගය | රු. 7,843,027 | රු. 8,005,465 | රු. 162,438 | කම්හල් වල ගබඩා වාර්තා වල දෝෂ හේතුවෙන් වෙනසක් පෙන්නුම් කරයි. | තොග වාර්තා නිවැරදිව තබා ගත යුතුය. |

1.5.5 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

| විෂය | මුදල | නොසැසඳූ විගණන සාක්ෂි | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|-----------------------------|-----------------|--|---|--|
| (අ) ගෙවිය යුතු බදු | රු. 175,156,656 | බදු ලිපිගොණු සහ වටිනාකම කිරීමට ප්‍රමාණවත් සාක්ෂි | විගණන පිළිගනිමි. | බදු වටිනාකම් පරීක්ෂාව සඳහා ප්‍රමාණවත් ලිඛිත සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය. |
| (ආ) වෙළඳ හා වෙනත් ණයහිමියෝ | 50,208,755 | ශේෂ සනාථන ලිපි සහ ණය ලිපිගොණු | විගණන පිළිගනිමි. | ණය ශේෂ ගෙවා පියවීමටත්, නොගෙවිය යුතු වටිනාකම් හඳුනාගෙන ගිණුම් නිවැරදි කිරීමටත් ක්‍රියා කළ යුතුය. |
| (ඇ) ඉඩම්, ගොඩනැගිලි හා වාහන | 38,884,096 | වත්කම් ලේඛනය සහ සමීක්ෂණ මණ්ඩල වාර්තා | වත්කම් ලේඛනය යාවත්කාලීන නොමැත. පරිගණකගත ලේඛන ඉදිරිපත් කරමි. | වක්‍රලේඛ අනුව වත්කම් ලේඛනය තබා ගැනීමටත්, වාර්ෂිකව සමීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කිරීමටත් කටයුතු කළ යුතුය. |
| (ඈ) ඉඩම් හා ගොඩනැගිලි | 23,755,784 | හිමිකම් ඔප්පු හෝ වෙනත් නීත්‍යානුකූල ලියවිලි | 44 (1) වගන්තිය යටතේ පවරා ගැනීමට කරනු ලැබේ. | පිළිතුර අනුව ක්‍රියා කිරීම සුදුසු වේ. |
| (ඉ) කම්හල් නඩත්තු වියදම් | 716,595 | කම්හල් නඩත්තු වියදම් විස්තර | විස්තර ගෙවීම් වවුචරය සමඟ අමුණා ඇත. | පිළිතුර අනුව ජර්නල් සටහන් සමඟ උපකාරක සාක්ෂි අමුණා නොතිබූ අතර, ඒවා ඉදිරිපත් කළ යුතුය. |

| | | | | |
|---|-----------|----------------------------|--|---|
| (ඊ) ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් ලැබිය යුතු ශේෂ | 5,000,000 | ශේෂ සනාථන සාක්ෂි | අදාළ ලිපි මේ සමඟ එවා ඇත. | පිළිතුරු ලෙස 2012 වර්ෂයේ අත්සන් කළ ලිපියක් එවා ඇත. 2019 වර්ෂයේ ශේෂ තහවුරු ලිපියක් එවිය යුතුය. |
| (උ) ඔඩ්ඩුසුඩාන් කම්හලේ පවතින වාහන | 638,425 | භෞතික සමීක්ෂණ මණ්ඩල වාර්තා | යුධ වාතාවරණය තුළ මෙම වාහන විනාශ වී ඇත. | මූල්‍ය ප්‍රකාශන සහ ලේඛන නිවැරදි කිරීමට ක්‍රියා කළ යුතුය. |

1.6 නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

| නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව | අනුකූල නොවීම | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|--|--|
| (අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 8 (1) වගන්තිය | 2019 වර්ෂය සඳහා අයවැය ලේඛනයක් පිළියෙල කිරීමට නොතිබුණි. | 2020 වර්ෂයේ පිළියෙල කිරීමට කටයුතු කරනු ඇත. | පිළිතුර අනුව අයවැය ලේඛනය පිළියෙල කළ යුතුය. |
| (ආ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ (i) 9.10 වගන්තිය | මෙම වගන්තිය ප්‍රකාරව භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව නිසි බලධාරීවරයා විසින් සේවකයින් 35 දෙනෙකු බඳවාගෙන තිබූ අතර, එම සේවකයින්ගෙන් 16 දෙනෙකු 2019 වර්ෂයේදී බඳවාගෙන තිබුණි. | රජයේ වක්‍රලේඛ අනුව ඉදිරියේදී කටයුතු කරමි. | මෙම වක්‍රලේඛයේ වගන්තිය අනුව කටයුතු කළ යුතුය. |
| (ii) 4.2.6 වගන්තිය | මෙම වගන්තිය ප්‍රකාරව සාධන වාර්තා පිළියෙල කර රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, ඊට අනුකූලව කටයුතු කර නොතිබුණි. | ඉදිරියේදී පිළියෙල කර ඉදිරිපත් කරමි. | මෙම වක්‍රලේඛයේ වගන්තිය අනුව කටයුතු කළ යුතුය. |
| (iii) 9.2 (ඒ), 9.2 (බී) සහ (ඩී) වගන්ති | මෙම වක්‍රලේඛය ප්‍රකාරව සේවක මණ්ඩල අවශ්‍යතා හඳුනා ගැනීම, කාර්ය මණ්ඩලය අනුමත කර ගැනීම, සංවිධාන සැලැස්මක් සැකසීම යන කාර්යයන් 2010 ජූලි 01 දින සිට සමාලෝචිත වසර දක්වාම සිදු කර නොතිබුණි. | සේවක මණ්ඩලය අනුමත කරවා ගැනීමට කටයුතු සිදු කරමින් පවතී. | මෙම වක්‍රලේඛයේ වගන්තිය අනුව කටයුතු කළ යුතුය. |

(ඇ) 2017 දෙසැම්බර් 11 දිනැති අංක පීඊඩී 03/2017 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 3.3 වගන්තිය

මෙම වක්‍රලේඛය ප්‍රකාරව 2017 වර්ෂයේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණනය වෙත ඉදිරිපත් නොකර එකතුව රු.499,500 ක් 2017 වර්ෂයේ ප්‍රසාද දීමනා ලෙස සමාලෝචිත වර්ෂය තුළ ගෙවීම් කර තිබුණි.

නිසිබලධාරීතුමාගේ අනුමැතිය පරිදි ගෙවීම් සිදු කර ඇත.

මෙම වක්‍රලේඛයේ වගන්තිය අනුව කටයුතු කළ යුතුය.

(ඈ) 2018 සැප්තැම්බර් 18 දිනැති පීඊඩී 01/2018 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය

මෙම වක්‍රලේඛයට පටහැනිව මණ්ඩලයේ නිසිබලධාරීවරයා වෙත මසකට රු.150,000 ක් බැගින් කුලී ගෙවීමේ පදනම මත මෝටර් රථයක් ලබාදීම සඳහා වර්ෂය තුළ එකතුව රු.1,800,000 ක් ගෙවීම් කර තිබුණි.

විගණන නිරීක්ෂණය පිළිගනිමි.

මෙම වක්‍රලේඛය අනුව කටයුතු කළ යුතුය.

(ඉ) 2015 ජූලි 10 දිනැති අංක 02/2015 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ 02 වගන්තිය

මෙම වක්‍රලේඛයේ 02 වගන්තියට අනුව කම්හල් 06 ක ගාල් කර ඇති ධාවනය නොකරන වාහන 18 ක් අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි.

අමාත්‍යාංශ අනුමැතිය සඳහා ඉදිරිපත් කළද අනුමැතිය ලැබී නැත.

මෙම වක්‍රලේඛයේ වගන්තිය අනුව කටයුතු කළ යුතුය.

(ඊ) 2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ 5 (1) සහ 5.2 වගන්තිය

මෙම වක්‍රලේඛය ප්‍රකාරව මණ්ඩලය සඳහා 2012 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වාම සංයුක්ත සැලැස්මක් සහ ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

මෙය ඉදිරියේදී නිවැරදි කරනු ඇත.

වක්‍රලේඛයට අනුව සංයුක්ත සැලැස්මක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතුය.

(උ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ (i) මුදල් රෙගුලාසි 257

සමාලෝචිත වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් මස දක්වා කාලයට අදාළව වවුචර් පත්‍ර 601 ක් සහ දෙසැම්බර් මාසයට අදාළ වවුචර් පත්‍ර 09 ක් ඇතුළුව සහතික නොකළ වවුචර් පත්‍ර 610 ක් භාවිතා කර එකතුව රු.57,822,791 ක් ගෙවීම් කර තිබුණි.

විගණන නිරීක්ෂණය පිළිගනිමි. මේ වන විට පසුව නිවැරදි කර ඇත.

මෙම මුදල් රෙගුලාසිය අනුව ක්‍රියා කළ යුතුය.

(ii) මුදල් රෙගුලාසි 835

මෙම මුදල් රෙගුලාසියට පටහැනිව මණ්ඩලය සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් වසරක කාලයක් සඳහා කුලියට ගෙන තිබූ අතර, 2019 වර්ෂය තුළ ඒ සඳහා මසකට රු.30,000 බැගින් රු.360,000 ක් ගෙවීම් කර තිබුණි. එම වසරක ගිවිසුම් කාලය ඉක්ම ගියද, ඒ පිළිබඳව අවධානය යොමු නොකර 2020 අගෝස්තු මස වන විටද එම ගොඩනැගිල්ල මණ්ඩලය විසින් භාවිතා කර තිබුණි.

ඉදිරියේදී අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරමි.

මෙම මුදල් රෙගුලාසිය අනුව ක්‍රියා කළ යුතුය.

(ඌ) 2015 මැයි 25 දිනැති අංක 1/2015 දරන පොදු ව්‍යාපාර වක්‍රලේඛයේ 3.2 වගන්තිය

මණ්ඩලයේ නිසිබලධාරීවරයාගේ නිල රථය සඳහා 2019 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ කාලසීමාව තුළ අමාත්‍යාංශ ලේකම්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගැනීමකින් තොරව එකතුව රු.338,089 ක අතිරේක ඉන්ධන සඳහා ගෙවීම් කර තිබුණි.

ඉදිරියේදී නිවැරදි කරනු ඇත.

මෙම වක්‍රලේඛයේ වගන්තිය අනුව කටයුතු කළ යුතුය.

(එ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ II වැනි පරිච්ඡේදයේ 6 වන වගන්තිය

ආයතන සංග්‍රහය ප්‍රකාරව පත්කිරීම් හෝ උසස් කිරීම් සඳහා සම්පූර්ණ කළ යුතු පූර්ව කොන්දේසි සම්පූර්ණ කිරීමකින් තොරව මණ්ඩලයේ හිටපු නිසිබලධාරීවරයා විසින් 2019 වර්ෂයේදී නිලධාරීන් 07 දෙනෙකු වෙත උසස්වීම් ලබාදී තිබුණි.

ඉදිරියේදී නිවැරදි කිරීමට බලාපොරොත්තු වෙමි.

ආයතන සංග්‍රහයට අනුව ක්‍රියා කළ යුතුය.

(ඒ) 2018 ජූලි 18 දිනැති අංක 03/2018 දරන කළමනාකරණ වක්‍රලේඛයේ II වගන්තිය

මෙම වක්‍රලේඛයට පටහැනිව මණ්ඩලයේ නිසිබලධාරීවරයා විසින් සේවකයින් 35 දෙනෙකු බඳවාගෙන සේවයේ යොදවා තිබූ අතර, එම සේවකයින් සඳහා සමාලෝචිත වර්ෂය තුළ එකතුව රු.3,407,134 ක් වැටුප් හා වෙනත් ලෙස ගෙවීම් කර තිබුණි.

ඉදිරියේදී නිවැරදි කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙම වක්‍රලේඛයේ වගන්තිය අනුව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.5,122,202 ක පාඩුවක් වූ අතර, ඊට ප්‍රතිවිරුද්ධව ඉකුත් වර්ෂයේ පාඩුව රු.39,051,649 ක් විය. ඒ අනුව සමාලෝචිත වර්ෂය තුළ මූල්‍ය ප්‍රතිඵලය රු.33,929,447 කින් පාඩුව අවම කරගෙන තිබුණි. මෙම පාඩුව අවම කර ගැනීම සඳහා 2018 වර්ෂයේ රු.1,289,122 ක දළ අලාභ ලබා තිබියදී 2019 වර්ෂයේදී එකතුව රු.33,032,559 ක දළ ලාභයක් ලබා තිබීම සහ වෙනත් ආදායම් රු.4,978,328 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1. අනාර්ථික ගණුදෙනු

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| <p>(අ) මණ්ඩලයේ උස්වැව කම්හලින් වාචකවවේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සපයා තිබුණු පළමු ශ්‍රේණියේ පැතලි උළු කැට 39,200 ක් ප්‍රතික්ෂේප වී තිබුණි. එම ප්‍රතික්ෂේප උළු රැගෙන යාමට සහ එම උළු වෙනුවට එරගම කම්හලින් හොඳ උළු කැට 39,200 ක් නැවත සැපයීම වෙනුවෙන් එකතුව රු.2,142,468 ක පාඩුවක් සමාලෝචිත වර්ෂය තුළ මණ්ඩලයට දැරීමට සිදු වී තිබුණි.</p> | <p>මානව හිමකම් කොමිසමේ පැමිණිල්ලට අනුව ප්‍රතික්ෂේපිත උළු සඳහා නැවත උළු ලබා දීමට නිසිබලධාරීවරයා එකඟතාවයකට එළඹී තිබුණි. ඒ අනුව ක්‍රියා කර ඇත.</p> | <p>නිෂ්පාදිත උළු අලෙවියට ප්‍රථම නිසි ප්‍රමිතියෙන් යුතුද යන්න හොඳින් පරීක්ෂා කර උළු වර්ගීකරණය කර පමණක් උළු තොග නිකුත් කිරීමට ක්‍රියා කළ යුතුය.</p> |
| <p>(ආ) ඔඩ්දුසුඩාන් කම්හල පිළිබඳව තක්සේරු වාර්තාවක් ලබා ගැනීම සඳහා 2019 පෙබරවාරි 01 දින රු.57,500 ක් තක්සේරු දෙපාර්තමේන්තුව වෙත මණ්ඩලය විසින් ගෙවීම් කර තිබුණි. මෙම ගෙවීම් සිදු කර වසර 01 මාස 09 ක් ගතවී තිබුණද අදාළ වාර්තාව ලබා නොගැනීම නිසා එම ගෙවීම් අනාර්ථික වියදමක් බව නිරීක්ෂණය විය.</p> | <p>ඉදිරියේදී නිවැරදි කරමි.</p> | <p>අදාළ තක්සේරු වාර්තා ලබාගෙන ගිණුම්ගත කිරීමට ක්‍රියා කළ යුතුය.</p> |

3.2. කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|---|
| <p>(අ) විගණනයට ඉදිරිපත් කළ විවිධ ණයගැති ශේෂ කාල විශ්ලේෂණය අනුව, 2019 දෙසැම්බර් 31 දිනට එකතුව රු.2,730,019 ක් වූ වර්ෂ 03 කට වඩා වැඩි කාලයක සිට නිරවුල් නොවූ ණය ශේෂයක් පවතින බව නිරීක්ෂණය වූ අතර, එම හිඟ ණය ශේෂ අයකර ගැනීමට කළමනාකරණය කටයුතු කර නොතිබුණි.</p> | <p>ඉදිරියේදී අධ්‍යක්ෂක මණ්ඩලය වෙත යොමු කර විසඳුමක් ලබා ගැනීමට කටයුතු කරමි.</p> | <p>පැරණි ණය ශේෂ අය කර ගැනීමටත්, ගිණුම් නිවැරදි කිරීමටත් ක්‍රියා කළ යුතුය.</p> |
| <p>(ආ) 2019 දෙසැම්බර් 31 දිනට මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනවල එකතුව රු.3,010,675 ක තැන්පතු හා කළින් ගෙවීම් එකතු වටිනාකමක් පවතින බව නිරීක්ෂණය වූ අතර, වර්ෂ 03 කට වඩා වැඩි කාලයක සිට පවතින මෙම ශේෂය සොයා බලා නිරවුල් කිරීමට කළමනාකරණය කටයුතු කර නොතිබුණි.</p> | <p>ඉදිරියේදී අධ්‍යක්ෂක මණ්ඩලය වෙත යොමු කර විසඳුමක් ලබා ගැනීමට කටයුතු කරමි.</p> | <p>මෙම පැරණි ශේෂ සොයා බලා නිරවුල් කිරීමට පියවර ගත යුතුය.</p> |
| <p>(ඇ) මණ්ඩලයේ කම්හල් 09 ක් වෙත විවිධ ගැසට් නිවේදන මගින් පවරා ඇති එකතුව අක්කර 492, රුඩ් 03, පර්චස් 01 ක ඉඩම් හිමිවී තිබුණි. නමුත්, එම කම්හල් අතරින් එරගම කම්හල සහ මහියංගනය කම්හලට අයත් අක්කර 326, රුඩ් 03, පර්චස් 26 ක් පමණක් සංස්ථාව වෙත නීත්‍යානුකූල හිමිකාරත්වය පවරාගෙන තිබූ අතර, ඉතිරි ඉඩම් පවරා ගැනීමට කළමනාකරණය කටයුතු කර නොතිබුණි.</p> | <p>ඉදිරියේදී අධ්‍යක්ෂක මණ්ඩලය වෙත යොමු කර විසඳුමක් ලබා ගැනීමට කටයුතු කරමි.</p> | <p>ඉඩම් වල හිමිකාරත්වය ලිඛිතව පවරා ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඈ) මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ඇලයාපත්තුව සහ උස්වැව යන කම්හල් 02 ට අයත් එකතුව අක්කර 53, පර්චස් 16 ක් විශාල ඉඩම් ප්‍රමාණය හිමිකාරත්වය පිළිබඳව මූල්‍ය ප්‍රකාශනවල සටහන් කර හෝ එහි වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.</p> | <p>පිළිතුරු දී නැත.</p> | <p>මූල්‍ය ප්‍රකාශනවල සටහන් කර ඒවා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.</p> |

3.3. මෙහෙයුම් අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|---|
| <p>(අ) සමාලෝචිත වර්ෂයේදී මණ්ඩලයේ ක්‍රියාත්මක කම්හල් 05 ක මුළු භාණ්ඩ නිෂ්පාදන ධාරිතාවය ඒකක 4,354,000 ක් වූ අතර, මූල්‍ය ප්‍රකාශන අනුව 2019 දෙසැම්බර් 31 දිනට එම කම්හල් වල මුළු සත්‍ය නිෂ්පාදනය ඒකක 1,719,786 ක් විය. ඒ අනුව වර්ෂය තුළ සත්‍ය නිෂ්පාදනය ඒකක 2,634,214 කින් හෙවත් සියයට 60 කින් අඩුවී තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ මුළු නිෂ්පාදනයෙන් ඒකක 1,658,683 ක් එනම් සියයට 96 ක් ඵරගම කම්හල මගින් නිෂ්පාදනය කර තිබුණි.</p> | <p>විගණන නිරීක්ෂණය පිළිගනිමි.</p> | <p>විකුණුම් අවශ්‍යතාවයට ප්‍රමාණවත් පරිදි කම්හල්වල නිෂ්පාදිත තොගය සලකා නිෂ්පාදනය කිරීමට ක්‍රියා කිරීම සුදුසු වේ.</p> |
| <p>(ආ) මණ්ඩලයට අයත් කම්හල් 09 න් කම්හල් 04 ක් විවිධ හේතූන් මත අවස්ථා කිහිපයකදී වසා දමා තිබූ අතර, ඉතිරි කම්හල් 05 න් සමාලෝචිත වර්ෂයේදී නිෂ්පාදනයේ නිරත ඵරගම කම්හල පමණක් සමාලෝචිත වර්ෂය තුළ එකතුව රු.21,486,471 ක ලාභයක් ලබා තිබුණි. එය පූර්ව වර්ෂයට සාපේක්ෂව සියයට 57 ක වැඩිවීමක් වූ අතර, මහියංගනය, බිංගිරිය, උස්වැව හා යටියන යන සෙසු කම්හල් 04 සමාලෝචිත වර්ෂයේදී අලාභ ලබා තිබුණි.</p> | <p>ඵරගම කම්හලේ පමණක් දැනට නිෂ්පාදන කටයුතු සිදු කරනු ලැබේ.</p> | <p>මණ්ඩලයේ අරමුණු හා පරමාර්ථ වලට අනුව මැටි ආශ්‍රිත නිෂ්පාදන කරා යොමු විය හැකි බැවින් නිෂ්පාදන විවිධාංගීකරණය මගින් කම්හල් වියදම් පියවා ගැනීමට ක්‍රියා කිරීම සුදුසු වේ.</p> |
| <p>(ඇ) 2018 වර්ෂයේ සිට ඵරගම උළු කම්හල හැර සෙසු සියලු කම්හල් උළු අලෙවිය සිසුයෙන් පහත වැටීම නිසා උළු නිෂ්පාදන කටයුතු නතර කර තිබුණි. 2018, 2019 වර්ෂ වලදී රාජ්‍ය ප්‍රතිපත්ති සහ උළු සඳහා තරඟකාරී නිෂ්පාදන වෙළඳපොලට පැමිණීම නිසා මණ්ඩලයේ නිෂ්පාදන කම්හල් 07 එකතුව රු.30,162,941 ක නිෂ්පාදන තොගයක් අලෙවි නොවී පවතින බව නිරීක්ෂණය විය.</p> | <p>ඇස්බැස්ටස් තහනම රජය විසින් ඉවත් කිරීමත්, සෙවිලි සඳහා ආදේශක වෙළඳපොලට පැමිණීමත් මේ සඳහා හේතු වී ඇත.</p> | <p>නිෂ්පාදිත තොග අලෙවි කර ගැනීමටත්, වෙළඳපොල අවශ්‍යතා මත පදනම්ව නිෂ්පාදනයන් සිදු කිරීමටත් ක්‍රියා කළ යුතුය.</p> |

3.4. මකහේදයට තුඩුදෙන ගනුදෙනු

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|-----------------------------------|---|
| <p>1975 පෙබරවාරි 21 දින අංක 151/71 දරන ගැසට් නිවේදනය මගින් බොල්ලැගල විජය උළු කම්හල මණ්ඩලය යටතට පවරාගෙන තිබුණි. 1986 අප්‍රේල් 30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෙම කම්හල කැළණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලිඛිත ගිවිසුමකින් තොරව පවරාදී තිබුණද, ඔහු විසින් එකඟ වූ පරිදි රු.3,885,000 ක මුදල නොගෙවීම නිසා 1995 ජූලි 19 දිනැති නීතිපතිතුමාගේ උපදෙස් අනුව “දින 07 ක් ඇතුළත සියලු වංචල සහ නිශ්ඵල දේපළ නැවත මණ්ඩලය වෙත ලබාගත යුතු බව දන්වා තිබුණි.” විගණන 2020 අගෝස්තු මස දක්වා මෙම දේපළ පවරාගෙන ගිණුම්ගත කර මූල්‍ය ප්‍රකාශනවල සටහන් කිරීමට කටයුතු කර නොතිබුණි. හිටපු නිසිබලධාරීවරයා මෙම දේපළ වෙනුවෙන් 2019 මැයි 16 දින රු.2,476,000 ක් හිඟ කුලිය ලෙස මුදලින් ලබාගෙන තිබුණි</p> | <p>දක්වා ඇති කරුණු පිළිගනිමි.</p> | <p>මෙම විජය උළු කම්හල පිළිබඳව සොයා බලා අමාත්‍ය මණ්ඩල තීරණ සහ රජයේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතුය.</p> |

3.5. ප්‍රසම්පාදන කළමනාකරණය

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|--|
| <p>(අ) 2006 ජනවාරි 25 දිනැති අංක 08 දරන රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.3 වගන්තිය අනුව ප්‍රසම්පාදන කාර්යයන් සඳහා මුළු පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කළ යුතු වුවත්, 2019 වර්ෂයේදී එරගම කම්හලේ වහලය සහ වැහිපිලි අළුත්වැඩියා කිරීම සඳහා මුළු පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කිරීමකින් තොරව වවුචර් පත්‍ර 02 ක් භාවිතා කර එකතුව රු.668,195 ක් ගෙවීම් කර තිබුණි.</p> | <p>මේ සඳහා කමිටු පත් කර ඇති අතර, ඉදිරියේදී නිවැරදිව කටයුතු කරමි.</p> | <p>ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව කටයුතු කළ යුතුය.</p> |

(ආ) 2006 ජනවාරි 25 දින හා ජාතික 2020 වර්ෂයේ සිට පිළියෙල කරමි. මෙම වක්‍රලේඛය අනුව ප්‍රසම්පාදන නියෝජ්‍යායතනයේ අංක 08 දරන රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2 ඡේදය ප්‍රකාරව සංස්ථාව විසින් 2019 වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබුණි. මෙම වක්‍රලේඛය අනුව ප්‍රසම්පාදන සැලසුම් සකස් කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|
| <p>2018 අංක 19 දරන ජාතික විගණන පනතේ III කොටසේ 16 (2) වගන්තිය ප්‍රකාරව සහ 2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ අංක 12 සමඟ නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යවසායන්හි යහපාලනය සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහයේ 6.5.1 ඡේදයේ විධි විධානය ප්‍රකාරව කෙටුම්පත් වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, මණ්ඩලයේ 2019 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන මාස 05 කට ආසන්න කාලයක් ප්‍රමාද වී 2020 ජූලි 22 දින විගණකාධිපති වෙත ඉදිරිපත් කරන ලදී.</p> | <p>මාස 03 ක කාලයක් කොවිඩ් වසංගතය නිසා ගිණුම් අනුමත කර ගැනීමට හා ඉදිරිපත් කිරීමට ප්‍රමාද විය.</p> | <p>මෙම වක්‍රලේඛය අනුව ගිණුම් ඉදිරිපත් කළ යුතුය.</p> |

4.2. අභ්‍යන්තර විගණනය

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|
| <p>සමාලෝචිත වර්ෂය සඳහා කේෂ්ත්‍ර 08 ක් ආවරණය වන පරිදි අභ්‍යන්තර විගණන සැලැස්මක් පිළියෙල කර තිබුණි. එහි ප්‍රගතිය පරීක්ෂා කිරීමේදී කේෂ්ත්‍ර දෙකක විගණන පරීක්ෂාවන් ආවරණය වී නොතිබුණි. ආවරණය කළ කේෂ්ත්‍ර මත පදනම්ව නිකුත් කළ අභ්‍යන්තර විගණන විමසුම් 06 ක් සඳහාද නිසිබලධාරීවරයා විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.</p> | <p>2019 වර්ෂය තුළ අභ්‍යන්තර විගණන අංශයට ස්වාධීනව රාජකාරී කිරීමට බාධාවන් පැවතුණි.</p> | <p>අභ්‍යන්තර විගණන අංශය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ක්‍රියා කළ යුතුය.</p> |

4.3. විගණන කමිටු

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---|---|
| <p>2003 ජූනි 02 දිනැති පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාරව තෙමසකට වරක් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්විය යුතු වුවත්, සමාලෝචිත වර්ෂය සඳහා කමිටු රැස්වීම් එකක් පමණක් පවත්වා තිබුණි.</p> | <p>නිසිබලධාරීවරයාට ලබාදුන් උපදෙස් අනුව තීරණයක් ලබා නොදීම මත කමිටු නොපවත්වන ලදී.</p> | <p>මෙම චක්‍රලේඛය අනුව ක්‍රියා කළ යුතුය.</p> |

4.4. වාර්ෂික වාර්තා

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|---|
| <p>2003 ජූනි 02 දිනැති අංක පීඊඩී 12 දරන යහපාලනය පිළිබඳ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.3 වගන්තිය අනුව මුදල් වර්ෂය අවසන් වී දින 150 ක් ඇතුළත වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වුවත්, 2010 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා වූ වාර්ෂික වාර්තා 2019 ජූලි මාසය දක්වාම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>2019 වර්ෂයේදී මෙම වාර්තා පිළියෙල කර අමාත්‍යාංශය වෙත භාරදී ඇත.</p> | <p>මෙම චක්‍රලේඛය අනුව වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුය.</p> |